



කොහෙද යන්නේ හොරෙක වගේ

DIRECTED BY
Gayan Kanishka Rajapaksha



"කොහෙද යන්නේ හොරෙක වගේ"

මෙල්ලි වෛද්‍යාලයට නවතම අත්දැකීමක් සමග සියලුම ප්‍රේක්ෂක රසවින්දනයේ අලුත් පැතිකඩක් ස්පර්ෂ කිරීම සදහා "කොහෙද යන්නේ හොරෙක වගේ" කෙටි කාටුම්පයක් උළෙලේදී මුහුරන් උළෙල පළමු ස්ථානයට ආර්ථිකයෙන් හොඳින් සම්මානලාභී කාටුම්පයක් ලෙසින් තේරීමට හැකිවිය. රාජ්‍ය සම්මානලාභී කාටුම්පයක් ලෙසින් තේරීමට හැකිවිය. රාජ්‍ය සම්මානලාභී කාටුම්පයක් ලෙසින් තේරීමට හැකිවිය.

2007 රාජ්‍ය කෙටි කාටුම්පයක් ලෙසින් තේරීමට හැකිවිය. රාජ්‍ය කෙටි කාටුම්පයක් ලෙසින් තේරීමට හැකිවිය. රාජ්‍ය කෙටි කාටුම්පයක් ලෙසින් තේරීමට හැකිවිය.

සියලුම අත්දැකීමක් සමග සියලුම ප්‍රේක්ෂක රසවින්දනයේ අලුත් පැතිකඩක් ස්පර්ෂ කිරීම සදහා "කොහෙද යන්නේ හොරෙක වගේ" කෙටි කාටුම්පයක් උළෙලේදී මුහුරන් උළෙල පළමු ස්ථානයට ආර්ථිකයෙන් හොඳින් සම්මානලාභී කාටුම්පයක් ලෙසින් තේරීමට හැකිවිය.



වම් ඉවුරේ මහිසකු

හොයන් පිල් කදෙන් ඇතුළට වෙයි මකරේ

ගේන් යායේ තවත් කෙතෙකුගේ අත් දැවීමට උදාහරණයක් ලෙසින් මුණ කොටස් මාමා කලියෙත්තේ ගෙන් මුණා. මොකද දැන්ගෙන ගැනේ. වෙනදා ආපහු එනකොට දඩ මස් හර ගබා ගෙඩි මොනවා හරි අරගෙන එන මාමා අද ගියේ අහිමි. වෙනදා හැකි ගිහඩ බවක් මට දැනුණා. උන්දාට අයහිපයක් වත් ද? දිය කා ගෙන මගේ ආදෙන්නෝ. හැක්ද කොරේ ඇතගත්ට බැරුවා.

ර්ගල වැටෙන වෙලාවේ මං උන්දා ඉටට කිරීමට කළේ කොටස් මෙහිකා බොහොම රසට තෙල් දා බැරුණ කොටස් මාමා කලියෙත්තේ සැර බිම බෝහලයකුත් එක්ක. සැර බිම කටක් දෙකක් උගුරෙන් පහළට ගියාට පස්සෙයි කොටස් මාමා කටහඩ අවුදි කළේ.

"මහතැන්.. අද මගේ ගිහට හර වෙග දවසක්.."
"ඒ මොක මාමා..?"

"ගල් කන්දේ ගොඩලා පල ඇවෙව්වේ හැමිකින් එක්ක පැල් ගැහෙන්ට.. කොහෙ පැල් ගැහෙන්ට.. කලු දෙබරයක් බැරලා.. උමං පළේ (ලිපට උඩින්)ග හෙත් වග හතුරකුටත් මෙහෙම වෙන්නේ හොඳ හා නොට.. අධ්‍යයනය කළේ යොමු බලන්දේ.."

මං කිරිවා "මිකට විස්සොප ගන්නෙ මොකට.. කඩල දැමීම නම් හරිනෙ.."

"බෝ දුන්න තරම.. මින් කත දි" කියලා කොටස් මාමා මෙහෙම කිරිවා.

මුදුන් යමේ ම බැන්දොත් කිරි	ඉතිරේ
මුදුන් ගොඩේ දෙදොරයි බැන්දොත්	බඹරේ
උමං පිළේ බැන්දොත් නම් කල	දෙබරේ
නොයන් පිල් කදෙන් ඇතුළට වෙයි	මකරේ

බෝගල



ආසන්නයෙන් "මිකොන්" නමින් එක්වන අතු ගංගාවකි. මේ අතු ගංගාවේ විශේෂත්වය වන්නේ කාලයක් පහළටත් නවත් කාලයක් ඉහළටත් ගලායාමයි. සාමාන්‍යයෙන් පහළට ගලා බසින ගො-න්දේ සැප් ගංගාව ඉහළට ගලන්නට පටන් ගන්නේ ප්‍රති මාසයෙන් පසු වැසි සමය ඇරඹීම මිකොන් නදියේ ජල මට්ටම ඉහළ යාමෙන් අනතුරුවය. නො-වැසීමටදී වැසි සමය අවසන් වීම කො-න් නදියේ ජල මට්ටම පහළ බැසීමත් සමග ඉහළට ගැසී සැප් අතු ගංගාව යළි පහළට ගැලීමට පටන් ගනියි.

මෙලෙස ගංගාව නවතා පහළට ගැලීම ආරම්භ වන දිනයේ සිට දින තුනක් සාම්ප්‍රදායික ජල ක්‍රීඩා සැකැස්මකින් පැවැත්වීම 12 වෙනි සියවසේ සිට එරට පැවැත්වන එක විරිතයකි. නොමිපෙන් අනතුරුව සමයේ පිහිටි දියමන්ති දුටුවේ පැවැත්වෙන මෙම උත්සවය ඉකුත් 22 ආ ආරම්භ වූ අතර එය තැරවීම සඳහා ලක්ෂ ගණනක ජනතාවක් එහි පැමිණ සිටියහ. නොමිපෙන් සහ දියමන්ති දුටු යාකැරෙන පාලක මහින් මේ පිරිස ගම් කරමින් සිටින අතර ඇතිවූ නොසන්සු-න්නාවයක් නිසා ඇතිවූ තොර්වමෙන්, විදුලිය සැර වැදීමෙන් සහ පාලකයන්ගෙන් පැවැත්වීමේ 349 දෙනෙකු පිරිනැමියාට පත්වූ අතර 410 දෙනෙකු රෝහල් ගතකරනු ලැබූහ. විපතට පත් බලාගතරය බාල සහ මහළු වියයේ අය වූහ.

From Page 7

direct links to this situation between the unborn child and the emotionally stressed and depressed pregnant mothers has not yet been established medically, yet there is overwhelming evidence to believe that such is the case. Our organization immediately got involved with the project and donated \$12,650.00 (SLR.1.14 millions). We feel elated at being involved in this successful Endeavour as the school is up and functioning now.

VDD now has a roll of over 650 children receiving monthly remittances from their generous donors spread all over the world. In collaboration with Sampath Bank, we have started a scholarship scheme for the benefit of families of seriously injured soldiers who are receiving treatment as inpatients. Each month, this fund remits Rs.1200 per head to 15 families. Our total remittances to the Ranaviru families to date, has surpassed the \$100,000.00 amount initially targeted and gives us enormous satisfaction for accomplishing the mission. Unfortunately, we are unable to wind up right now. Still there are nearly 8000 children from Ranaviru families who have not yet received assistance. We shall continue our endeavors until as many of these children as possible are catered for.

We VDD committee members would like to make a public appeal you to consider sponsoring a child today. We strongly believe that helping the education of the children of those who have sacrificed their lives to protect our motherland is the prime duty of all Sri Lankans. You will be surprised to see what difference the small amount of money you send can do to their education once you receive the first letter from the child. Please encourage your children too to do likewise and guide them to become compassionate human beings right from a young age. The cost of sponsoring a single child amounts to a mere \$15.00 a month (payable in quarterly, half yearly or annual installments designed to lighten our burden of documentation). The donation reaches the child's bank account directly and in full with no deductions whatsoever as all incidental expenses are born voluntarily by the committee members themselves.

To join the child sponsorship scheme please contact any one of the following committee members.
Mrs Dinusha Amaratunga (03) 9449 0296
Mr. Hector Jayantha (03) 9700 1040
Dr. Chandra Athaudage (03) 9795 5070
Dr. Lanka Lankapura (03) 9731 7161
Mr. Nimal Rajakaruna (03) 9800 3965

e-mail: nimal21@bigpond.com or c.athaudage@gmail.com

For more details please view our website www.virudarudriya.com

G.B.Ekanayake
Virus Daru Diriya Fund

MATHEMATICS TUTORING

2011 VCE UNITS 3&4
Maths Methods(CAS) and Specialist Maths

2011 VCE UNITS 1&2
Maths Methods(CAS) and General Maths Advance

EARLY COMMENCEMENT PROGRAMMES

Mathematics Year 7-10

by Madira Ginnige
Experienced Current Secondary School Mathematics Teacher

- Attending my small group tuition class will
- Increase confidence, Grades, motivation and self-esteem.
- Gain the ability to manage study time efficiently.
- Ability to manage time efficiently during exam periods.
- Provide opportunity to work through highly relevant, current Trial Sac & Examination questions.

To book/register, contact
03-95455531 or SMS 0432972667
or send an e-mail to:
madiraginige1@yahoo.com

*Individual lessons available on request

Venue: 2/44 Madeleine Road Clayton 3168- (will be moving to 1/17 Mummery Street, Mount Waverley 4th December 2010)